

# නව සීවලික භාවනාවෙන්

## නිවනට

දැන්කන්දේ ධම්මරතන හම්

සියලුම හිමිකම් පැවතිණි.

තිසි අවසරයකින් තොරව, මෙම පොත තැවත මූලුණය කිරීම,  
ලිප්පා පළ කිරීම හෝ අන්තර්ජාලයට පිටපත් කිරීම  
ඉදුරා තහනම් වෙයි.

## පිටිසුම

අපට කවදා හෝ දිනායක දී නියත වශයෙන් ම මේ ජ්‍යෙෂ්ඨයෙන් සමුගැනීමට සිදු වේ. කවදා, ගොඩානක දී, කොයි ආකර්ෂණ්‍ය අපගේ මරණය සිදුවේ දැ සි අපට කිව නො හැකි ය . මවි කුස තුළදීමන් සමහරුන් මරණයට පත් වේ. බිජිවීමේ දී, කිරී දරුවෙකු කාලයේ දී, ලමා වියේ දී, තරුණ කාලයේ දී, මැදි වියේ දී, වයස්තත වී යනුදී කවර අවස්ථාවක දී වුවත්, තමාගේ ත්, එසේ ම තමා ඇසුරු කරන දු, දරු, දෙමාපිය, සහෝදර, සහෝදරියන්, යුති මිත්‍රාදීන් ආදි කවරකුගේ වුවත්, අප මොන ම ආකාරයකින්වන් බලාපොරොත්තු නො වූ අවස්ථාවක දී පවා මරණය සිදු වීමට ඉඩ තිබේ. මරණයට වයස් සීමාවක් නො මැත.

අර්ථේව කිවවං ආතප්පං - කෝ ජය්ද්‍යා මරණ පුවේ

න හි නො සංගරං තේනා - මහා සේනෙනා මවුවනා.

(ම. නි.)

අද අද ම සසර දුකින් මිදීම සඳහා උත්සාහ ගත යුතු ය. මාරයා සමග අප ගිවිසුමකට එළඹ නැත. හෙට මරණය සිදුවේ දැ සි කවුරු දනී ද? හෙට නොව තව මොහොතාකින් මරණය සිදුවේ දැ සි කාට කිව හැකි ද? ජ්‍යෙෂ්ඨයේ මෙම යථාර්ථය තේරුම් ගැනීමට අප බිය විය යුතු නො වේ.

මනුෂ්‍ය ලෝකයෙන් මිය යන අය අතුරෙන් පුගතියක උපදින මනුෂ්‍යයන් සිරින්නේ ඉතා පුළු දෙනෙනක් පමණි. බුදුරජාණන් වහන්සේ විසින් නියපොත්තෙන් උඩිට පස් විකක් ගෙන පෙන්වමින්, මනුෂ්‍ය ලෝකයෙන් මිය හියාට පසුව පුගතියක උපදින ප්‍රමාණය නියපොත්ත උඩි ඇති පස් වික තරම් ඉතා පුළු දෙනෙකු පමණක් බවත්, පොලාවේ පස් කරම් විශාල පිරිසක් මරණින් පසු දුගතිගාමී වන බවත්, වදාරා තිබේ.

සුගතිගම් වූ කෙනෙකුට තැවත සුගතියක උපදීත්තට ලැබෙන්නේ ද ඉතා ම කළාභරකිනි. උසස් මතුපාශ ජ්‍යෙෂ්ඨයක් ලබා සිට මෙවැනි අගාධයකට වැටීම සැබැවින්ම මහත් අභාග්‍යයකි.

මෙසේ සිදු වන්නේ මරණ මොහොතේ දී බොහෝ දෙනෙකුට ආඟාව කරහව වැනි සිතුවිලි ගලා එන බැවිනි. ජ්‍යෙෂ්ඨය පුරා ම ලෝහයෙන් යුතුව, ද්වේශයෙන් යුතුව, ලෝකික දේ වලම පැටලි පැටලි කාලය ගෙවූ මිනිසුන්ට මෙය සිදුවීම පුදුමයක් නො වේ. මැරෙන මොහොතේ ආඟාවක් පහළ ව්‍යවහාර් ප්‍රේත ලෝකයේත්, තරහවින් පහළ ව්‍යවහාර් මළයස්සයන් වැනි දුගතිවලත් ඉපැදිමට සිදුවීම වැළැක්විය නො හැක.

මෙම නිසා සැම කෙනෙකු විසින් ම තමන්ගේ ජ්‍යෙෂ්ඨය අනිත්‍ය බවත්, කොයි මොහොතේ හෝ මරණයට පත්වීය හැකි බවත්, මැරෙන විට තමන්ගේ ගරිරයන්, තමා ඇසුරු කරන දෙමාපිය සහෝදර සහෝදරියන් ආදි සියලුම දෙනාන්, තමා සතු සියලු දේන් නියත වශයෙන් ම අතහැර දමා යාමට සිදුවන බවත් තේරුම් ගෙන, දිනපතා දිනකට විනාඩි 5 ක් පමණ කාලයක්වත් මෙසේ සිතන්තට පුරුදු වන්න.

"මගේ ජ්‍යෙෂ්ඨය අනිත්‍ය සි, මරණය නියත සි, මා මරණයට පත් වන විට මේ සියලුල ම, සියලු දෙනා ම මට අතහරින්තට සිදු වනවා, මා මේ විනාඩි 5 කුල දී සියලුල ම අතහරිනවා" කියා සිතා, සියලුල ම සිතින් අතහැර දමා, සිතින් සික දෙය ම බලා සිටින්න. එන එන සිතුවිලින් අතහරින්න. විනාඩි 5 නීම වූ විගස ම තමා කර ඇති උසස් කුගලයක් ගැන සිතන්න.

මෙසේ දිනපතා පුදුණ කරන කෙනෙකුට, තමාගේ දු දරු ආදි කවරකු හෝ කොයි මොහොතේ මිය ගියන් සිතට බලවත් කම්පනයක් ඇති නො කර ගෙන ගෙක නො වී සිටීමට හැකි වනවා පමණක් නොව, සැබැවින් ම තමා මරණයට පත් වන අවසක්පාවේ දී තමා පුහුණු කර ඇති පරිදි සිතා, සියලුල අතහැර සුගතිගම් වීමට ද හැකි වේ. තමා සතු දේවල් කෙරෙහි පවත්නා අනවශ්‍ය බැදීම් ආදිය අඩු කර ගත හැකි වේ. පාපයෙන් මේද්. කුගල් රස වේ. රටන් අමතරව නිවන් අවබෝධ කර ගැනීමට ද එය ඉවහල් වේ.

"මරණ සංස්කෘතා හිකිවේ භාවිතා බහුලීකතා මහප්ථලා හෝති  
මහානිස්සංසා අමතෝගධා අමතපරිමය්සානා ති" (අ. නි.)

මහණෙහි, මරණ සතිය වැඩිමෙන් මහත්ථල මහානිඛංස භාවයක්  
ලැබේ. නිවන් දැකීමට ද එය ඉවහල් වේ.

නිවනට සින පත්කරගත භැංකි වන ආකාරයේ නවසිවලීකය පිළිබඳව  
දැනට වසර ගණනාවකට උඩ දී ප්‍රකාශ කළ දේශනයක් සුළු වෙනස්කම්  
කිහිපයක් කරමින් මේ පොතේ දක්වා ඇතේ. ඒ අනුව පිළිපැද නිවනින්  
සැනුයෙන්තා.

"සනිබේහි මේ පියෙහි මනාපේහි නානාභාවෝති  
අහිණ්ඩං පව්චවෙක්කිතබිං ඉත්තියා වා පුරිසේන වා ගහටියේන වා  
පබිජිතේන වා'ති."

තමා සතු ප්‍රිය මනාප සැම ගදනාම සහ සියලු දේ ම වෙනස්වන  
බව හා විනාශ තී යන බව ස්ත්‍රීයක එසින් හෝ පුරුෂයකු එසින් හෝ  
කිහිපයකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිනර නිනර සිහිපත් කළ යුතු ය.

මඩ සැම ලෙනාටම නිවන් සුව ම අත් වේවා!

දැන්කන්දේ ධම්මරනන ගිවි

2011 මැයි 17

අජ්ජේව කිවිවං ආතප්පා  
කො ජයුද්ධා මරණං සුවේ  
න හි නො සංගරං තේන  
මහාසේනේන මව්චුනා  
(ම. නී.)

අද අද ම සසර දුනින් මල්ල සඳහා උත්සාහ ගත යුතු ය.  
මාරයා සමග අප ගිවේසුමකට එළඹී නැත.  
හෙටි මරණය සිදුවේ දැ යි කවුරු දුනින් ද?  
හෙටි නොව තව මොහොතැකින්  
මරණය සිදුවේ දැ යි කාට ඕව හැකි ද?  
පිවේනයේ මෙම යථාර්ථය තේරුමේ ගැනීමට  
අප බිය විය යුතු නො වේ.

## නව සිවටික භාවනාව

එහෙම නම් මේ අය විමසු පරිදි නව සිවටික භාවනාව පිළිබඳ සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරෝත්තු වෙන්නේ. එම දේශනාව අභාව ඒ අනුව පිළිපැදුලා නිවන් කාමට උත්සාහ ගන්න කියලා ඉල්ලා සිටිමින් මේ දේශනාව ඉදිරිපත් කරන්නේ.

නව සිවටික භාවනා තුමය සතර සතිපටිධාන සූත්‍රයේ කායානුපස්සනා කොටසේ බුදුරජාතාන් වහන්සේ ව්‍යාර්ථා දක්වා නියෙන්නේ. උන්වහන්සේ එහිදී දක්වනවා, පුනවපරා නික්ඛලේ නික්ඩු සෞයාචාප පස්සයෙන සර්රා සිවටිකාය ප්‍රතිචිතං ඒකාහමතං වා ද්වීහමතං වා නීහමතං වා උද්ධාමානකං විනිලකං විප්‍රභිඛිතං වා, සේ ඉමමේව කායං උපසංහරතී: “අයමි බේ කායේ ඒවා ධම්මේ ඒවම්හාවේ ඒතං අනෙකුන්නේ” ති. ඉති අපේක්ඩිතං වා කායේ කායානුපස්සී විහරති. බහිදා වා කායේ කායානුපස්සී විහරති. අපේක්ඩිතංඩිඩා වා කායේ කායානුපස්සී විහරති. සමුදා ධම්මානුපස්සී වා කාය්ම් විහරති. වයධම්මානුපස්සී වා කාය්ම් විහරති. සමුදාවයධම්මානුපස්සී වා කාය්ම් විහරති. අත්‍රී කාය්ති වා පතස්ස සති පවතුවපරිධිතා හෝති යාවදේව කුදාණමත්තාය, පතිස්සතිමත්තාය, අනිස්සිතෝව විහරති. නව කිංච් ලේඛක් උපාදියති. ඒවම්පි බෝ නික්ඛලේ නික්ඩු කායේ කායානුපස්සී විහරති. මේ ආදි වගයෙන් තමයි ඒ නව සිවටික භාවනාව උන්වහන්සේ විස්තර කරන්නේ.

මෙහි සරල අභාස මේකයි; මැරි ද්‍රව්‍යක් හෝ දෙකක් හෝ තුනක් හෝ ගිය, නිල්වී ඉදිමි ඇති ඕනෑම ගලන යම කිසි මුළුමිනියක් යම කිසි කෙනෙක් දැක්කාට පසුව මගේ ගැටුණු මේ තත්ත්වයට පත්වනවා, මේ තත්ත්වය මා ඉක්මවා ගොස් නැ කියලා කළුපනා කරන්නට ඕනෑ. ඒකයි පළවෙනියෙන් ම උන්වහන්සේ දක්වන්නේ. ඉති අපේක්ඩිතං වා කායේ කායානුපස්සී විහරති..... ආදි කොටසන් දක්වන්නේ තමන්ගේ ගැටුය යම් සේද බාහිර අයගේ ගැටුන් එමෙසින්ම සම්මුළුතාය කරලා නුවතින් විමසලා

ඒ බව දැකින්නට ඕනෑ. අනිත් අයගේ ගරීරත් මේ තත්ත්වයට පත්වෙනවා මේ තත්ත්වය ඉක්මවා ගොස් නෑ කියන අදහස.

## රුපස්කන්ධියේ ඇති විමේ - නැති විමේ හේතු දැකින්න

සමූද්‍යවයධම්මානුපස්සි වා -වයධම්මානුපස්සි වා - සමූද්‍යවයධම්මානුපස්සි වා කියන ව්‍යවහාර තුනෙන් අදහස් කරන්නේ මේ රුපස්කන්ධියේ ඇති විමේ හේතු දැකින්න, නැති විමේ හේතු දැකින්න, ඇති විමේ සහ නැති විමේ හේතු දෙකම දැකින්න.

රුපස්කන්ධිය ඇති විමට ප්‍රධානතම හේතුවක් තමයි කර්ම, විත්ත, සැතු, ආහාර කියන එක. ඒවා මේ අයට කලින් කියලා දී නිබෙනවා. ඒක නිසා ඒවා මේ අය දැන්නවා. මෙහිදී මළමිනියකට අනුර කළුපනා කරන කොට වයධම්මානුපස්සි වා කියන විකෝද්‍ය නැතිවී ගොස් නිබෙන්නේ කර්ම, විත්ත, සැතු, ආහාර කියන ඒවායෙන් සැතු කියන රුප කොටස් තැර අනෙක් සියලුම කොටස්. කර්මජ රුප සියලුම නිරුද්ධ වෙලා, විත්තජ රුප නිරුද්ධ වෙලා, ඒ වගේම ආහාරජ රුපත් නිරුද්ධ වෙලා. සැතුජ රුප පමණායි පවතින්නේ. එනකොට කර්ම, විත්ත, සැතු, ආහාර නිසා ඇතිවෙන රුපය මේ ආකාරයෙන් ඒ සැතුජ රුප පමණක් ඉතුරුවෙලා අනෙක් ඒවා ඔක්කොම නැති ව්‍යාපාර පසුව මළකදුක් බවට පත්වෙන ආකාරයයි දැකින්නේ.

අත්තී කායෝති වා පනස්ස සති පව්චුපරිධිතා හෝති මෙනහ මේ රුප කයක් නිබෙනවා වෙන දෙයක් නෑ කියලා දැකින්නට ඕනෑ. ගරීරයක් නිබුහට රුපයක් නිබුහට මෙනහ සත්වයෙක් නෑ, පිටයක් නෑ, ආත්මයක් නෑ, එහෙම නැත්තම් ස්ථිරයක් පුරුෂයයක් කියලා දෙයක් නෑ, මෙනහ නියෙන්නේ තනිකරම බාහුමය රුප ගොඩක්, රුප කොටස් කිහිපයක් පමණායි කියන ඒ අවබෝධය ඇති කර ගන්නට ඕනෑ. ඒකයි ඒ සඳහා බුදුරජාතාන් වහන්සේ දේශනා කරන්නේ. අත්තී කායෝති වා පනස්ස සති පව්චුපරිධිතා හෝති මෙනහ මේ රුප කයක් පමණායි නියෙන්නේ සත්වයෙක්

නෑ කියලා සිහිය පිහිටවලා ඒ ගැන තුවත්තින් අවබෝධ කරගන්නට ඕනෑ. එහෙම හිතනකාට යාවදේව කුඩාමන්තාය, පතිස්සතිමන්තාය මතු මතු ඇති වීමට, ඇතිකර ගත යුතු ගුණයන් සහ සතිය දියුණු කරගැනීමට මෙය බෙහෙවින්ම උපකාර වෙනවා.

පස්සේ කියන්නේ අනිස්සිතක්ව විහරති. නව කිංචි ලේක් උපාදියති කියලා මේ සම දෙයක් පිළිබඳවම, රුපස්කන්ධය හා සම්බන්ධ සම දෙයක් පිළිබඳවම අනිස්සිතක්ව විහරති තිස්ත්‍රිත භාවයක් නැතිව තත්තාව, මානය, දුරියිය ආදි ධර්මයන්ගෙන් වෙළෙන්නේ නැතිව, බැඳෙන්නේ නැතිව අනිස්ත්‍රිතව වාසය කරන්නටය. නව කිංචි ලේක් උපාදියති කිසිවක් උපාදානය කරන්නට එපා, උපාදානය කරන්නේ නෑ. එහෙම කටයුතු කරන තැනැන්තා කායානුපස්සනාවේ නව සිවරික භාවනාවේ පළමුවනි කොටස සම්පූර්ණ කරන, භාවනා කරන තැනැන්තෙක් වෙනවා. මෙකයි මේ කියපු පායියේ සර්ල ඇඳහස.

## මළමිනිය විද්‍යුත් ඇයින්

එදා බුදුරජාතාන් වහන්සේ වැඩ සිරින කාලයේදී මළමිනි දැන් වගේ වැළැලුවේ පිවිවුවේ නැති බවය පොත්වල දැක්වෙන්නේ. ඒවා සොහොන් වලට ගෙනියලා විසිකරලා යනවා. එහෙම බාල යන මළමිනියක් දුවස් දෙකක් තුනක් ගියට පසුව ඇති තත්වයයි පළමුවෙන් කිවිවේ. එහෙම විසිකරලා ගියට පස්සේ විවිධ සත්වයන් එම මළමිනි කඩ කඩා කනවා. ඒක නිසා උත්ත්වහන්සේ දෙවන කොටස දැක්වන්නේ ඒ මළමිනිය විවිධ සත්වයන් කඩලි කඩලි කඩ කඩා කඩවාට පසුව තියෙන තත්වය දැකලා මගේ මේ ගෙරිරයන් මේ තත්වයටම පත්වෙනවා කියලා සිහින්නට කියන එකයි. ප්‍රනවපරා හික්බලේ හික්බූ සෞයාපාපි පස්සෙයස සර්රං සිවරිකාය ජ්‍යෙෂ්ඨිතං කාකේහිවා බ්‍රේජමානං, බුලලේහිවා බ්‍රේජමානං, ගිල්සේයිනිවා බ්‍රේජමානං, සුපාණ්නි වා බ්‍රේජමානං, සිගාලේහිවා බ්‍රේජමානං, විවිධිනි වා පාණුක

ජාතේහි බෑජප්‍රමානං කියන එකයි උන්වහන්සේ පෙන්නුම් කරන්නේ. සොහොනට දැමීමාට පසුව මේ මළ මිනිය දුවස් දෙක තුනක් ගිහිල්ල කපුටන් විසින් කොටලා කොටලා කනවා සමහරවිට උකුස්සන් විසින් කොටලා කොටලා කනවා නැත්තම් ගිප් ලිඛිතියා ඇවිල්ලා කනවා, නැත්තම් බල්ලන් නයියන් වැනි සත්වයන් ඇවිල්ලා කනවා. විවිධෙකි වා පාණුක ජාතේ විවිධ වර්ගයේ සත්වයන් ඇවිල්ලා මේ ගැරියෝ කොටස් කඩ කඩා කනවා. එහෙම ගැරියක් දැක්කට පස්සේ මගේ ගැරියන් මේ තත්වයට පත්වෙනවා කියලා සිහිපත් කරන්න කියන එකයි ඒ පාදයෙන් උන්වහන්සේ දක්වන්නේ.

ඊට පස්සේ මේ මළමිනිය මේ වැඩිහට නියෙනකාට උඩ සම කූණුවි කූණුවි යනවා. මේ උඩ සම කූණුවි කූණුවි ගියාට පස්සේ ඉතුරුවෙන්නේ ඇටකටුයි, මසුයි ඒ ආදි කොටස්. ඒ නිසා උන්වහන්සේ ඊට පසුව දේශනා කරනවා; පුන් පරං හික්බවේ හික්බු සෞය්‍රාපි පස්සෙයා සරීරං සිව්‍යිකාය ජ්‍යෙෂ්ඨ අටියික සංඛ්‍යිකං සමඟ ලෝහිතං න්‍යාර්ථ සම්බන්ධං. ඇට සැකිල්ලේ මස් ලේ සහිතයි, නහරසම්බන්ධ වෙනා නියෙනවා සම නෑ, අන්න ඒ තත්වයට පත්වුන මළමිනියක් දකිනවා, ඒ අනුව තමන්ගේ ගැරියන් ඒ තත්වයට පත්වෙනව දි කියලා සිහිපත් කරනවා.

දැන් මේක වික දුවසක් යනකාට අර ගැරියෝ මස් දියවි දියවි යනවා. මේ මස් දියවි දියවි යන නිසා ර්පුගට ඉතුරුවන්නේ නිම්මස මස් නැති භාවයක් නමුත් අර ලේ යන්තම් ගැවිවිව නහර වලින් සම්බන්ධ වෙවිව ඇටකැකිල්ලක් දුර්භාය වෙනවා. ඒක නිසා සෞය්‍රාපි පස්සෙයා සරීරං සිව්‍යිකාය ජ්‍යෙෂ්ඨ අටියික සංඛ්‍යිකං නිම්මසලෝහිතමක්බිත්තං න්‍යාර්ථ සම්බන්ධං මස් නැහැ මස දියවි ගිය ලේ තැවරුණු නහර වලින් බැඳුවිව මළමිනියක් දැකළා. ඊට පස්සේ දැන් ඒකත් තව තවන් දිර් දිරා යනකාට අර ලේ ගිනියන් නැතිවෙනවා, අපගත මංස ලෝහිතං න්‍යාර්ථ සම්බන්ධං සියලුම මස් ලේ දියවෙනා වියලා ගිහිල්ලා ඇටකටු වික නහරටලින් බැඳුවිව ස්වර්ථපායන් පවතිනවා. මේවා ඇත්ත වශයෙන් ම අද

කාලේ දැක්නට ලැබෙන දේවල් නොවයි. මේ අනුව පේන්නේ මේ නහර කොටස් මස් වලටත් පස්සේ දිරා නැති වී යන බවයි.

දැන් මේවා වික කළකින් නහර කොටසුන් දිර දිරා යනකාට ඇටසුකිල්ල විනරක් ඉතුරුවෙනවා, ඒනිසා බුදුරජාතාන් වහන්සේ පෙන්නුම් කරනවා; අටිධිකානි පැගත සම්බන්ධානි දිසා විදිසාසු වික්චිත්තානි අකුද්දෙකුද්න හත්විධිකිං, අකුද්දෙකුද්න පාදුරිධිකිං, අකුද්දෙකුද්න ජ්‍යාරිධිකිං, අකුද්දෙකුද්න කටිධිකිං, අකුද්දෙකුද්න පිවිධිත්ත්වකිං, අකුද්දෙකුද්න සිසකටාහං කියලා. දැන් මේ නහරත් ඔක්කොම දිර දිරා ගියාට පස්සේ මේ ඇටකටු තැන් තැන් වලට විසිරෝනවා. එක පැත්තක පාදයේ ඇට, එක පැත්තක අන්වල ඇට, තව තැනක කළවා ඇට ඒවාගේම කරී ඇට, පිටකාන්දේ ඇට, ඒවාගේම හිස් කරීට ආදි කොටස් තැන් තැන් වලට විසිරූප පවතිනවා. මෙහේ මේ විසිරූප තියෙන ඇටකටු දෙස බලලා තමන්ගේ ගැරුණත් මේ වගේම තත්ත්වයට පත් වෙනවා කියලා දැකින්වායි කියන්නේ.

එහෙම වික කළක් යනකාට ඒ ඇටකටු සුදු පැහැයට භුරු පැහැයක් ගන්නවා, අටිධිකානි සේනානි සංචිතණ්ඩුපත්තානි කියලා උන්වහන්සේ පෙන්නුම් කරන්නේ හරියට හක් ගෙඩියක තියෙන පාට බැඳ පාටක් සහිත ඇටකටු දැකළා මේ තත්ත්වයටත් මගේ ගැරුණ පත්වෙනවායි කියලා සිනනවා. රුපුගට ඒක තව වික කාලයක් යනකාට ඒවා අටිධිකානි ප්‍රකුද්ධකිතානි තේර්ය්වස්සිකානි. අවුරුදු දෙක තුනක් එහෙම යනකාට වැස්සට හේද්දූල ගිහිල්ල තැන් තැන්වල මේ ඇටකටු ගොඩගැහිල තියෙන ආකාරය දැකළා ඒ තත්ත්වයට තමාගේ ගැරුණ පත්වෙනවා කියලා බලන්න කියලා උන්වහන්සේ දේශනා කරන්නේ.

ඊට පසුව අවසාන වගයෙන් කියන්නේ; අටිධිකානි පූතීනි ව්‍යුත්තකජාතානි කියලා. මේ ඇටකටු හරියට භුතු විකක් කැඩි කැඩි බිඳී බිඳී යනවා වගේ, ඔය රට භුතු ක්‍රළ්ලක් වගේ දෙයක් - භුතු ක්‍රළ්ල අතින් පොඩිකරලා හරි කුඩාකරලා දාන්න ප්‍රාථ්‍යාවන්. අන්න ඒ වගේ තත්ත්වයට මේ

අඇටකටු පත්වෙලා යන ආකාරය දැකළා තමන්ගේ ගැට්ටයන් මේ තත්ත්වයට පත්වෙනවා කියලා සිහිපත් කරන්න කියන එකයි මෙයින් බුද්ධාමූලුරුවේ පෙන්නුම් කළේ. මේ සෑම කොටසක් අවසානයේදී ම නමාගේ ගැට්ටය මෙන්ම සි බාහිර අයගේ ගැට්ටයන්, ඒ වගේම එක් සමුද්‍ය මේකයි වය මේකයි ආදි කොටස් ඒ ආකාරයෙන් ම උත්තුවන්යේ ප්‍රකාශ කොට වදාරු පා නිබෙතවා.

ඉතින් මේක ප්‍රායෝගික වශයෙන් කියාන්මක කරන්නට නම් මේ තත්ත්වයට පත් වූ මළමිනි ඇත්ත වශයෙන් ම දැකළා තියෙන එක උද්ධුමාතකං විතිලුකං විපුෂ්චිතජ්තං කියන කොටස - ඉදිමිලා නිල් වෙලා පුපරුලා ඕපස් ගලනවා කියන එක ගැන කොට්ඨාර මම හිත හිතා භාවනා කළත්; එක දිනක් අපි හිටපු ආරණ්‍යයට අල්ලපු කැලේ සියුවි නසාගත් මිනිසෙකුගේ මළමිනියක් ද්‍රව්‍ය ගානක් තිබිලා කුණුවෙලා තිබිලා අපි එක බලන්නට ගියා. එනකොට දැක්කා ඒ මළමිනිය කොයිනරම් නම් දුරට ඉදිමිලා තියෙනවාද කියලා. භාරියට තාර බැරල් එකක් විනර ලෙකුවට ඉදිමිලා. ඒ තරම් ලෙකුවට ඉදිමෙනවා කියලා හිතන්නටවත් බඟ, එක දැකින්නේ නැති කිසි කෙනෙකුට. වට්ටිම ඕපස් ගලලා, ඒවා බිම වැටිලා බිම තිබුන තනුකොල ගස් ආදිය සේරම තිකන් අප් පැහැයට භුරු පැහැයට භාරිලා මැරිලා ගිහිල්ලා. පරම දුර්ගන්ධය භැනැක්ම කාලක් භාගයක් තරම් දුරට භමනවා. මේ තත්ත්වයට පත්වෙවිව මළමිනියක් දැක්කම විනරය දැකින්නට පුළුවන් වෙන්නේ මේ උද්ධුමාතක තත්ත්වය කියන්නේ මෙන්න මේකයි කියලා.

ඊට පසුව තියෙන ගැට්ටයේ ඒ ඒ තත්ත්වයන් දැකින්නට පුළුවන් වෙන්නෙන් ඒවා ගැන යම් කිසි ආකාරයකින් රුස්ප සටහනකින් හෝ දුර්ගනයක් තමන් දැකළා තියෙනවා නම් පමණයි. නැති කෙනෙකුට මේවා සිතින් ස්ථාන්නාර වෙනවා. එනකොට මේ භාවනාව කරන පුද්ගලයා විසින් අඩු මිශයෙන් කිමාකින් එකක්වන් දැකළා තියන එක ඉතාමන්ම සුදුසුයි.

## රුප නිරෝධය

පිට පස්සේ භාවනා කරනකොට තමන්ගේ ගැටුය මේ වැඳුහට මරණයට පත් වෙනවා, මේ වැඳුහට ඉදිමෙනවා, මේ වැඳුහට නිල් වෙනවා, කුණු වෙනවා, ඕනෑම ගලනවා ආදි වශයෙන් මෙහෙති කර කර යනකොට තමන්ට සිතින් දකින්නට පූජාවන් මය කියන අවස්ථා. මේ අවස්ථා දකින සෑම විටම රුපස්කන්ධයේ නිරෝධයක්, ඒ කියන්නේ රුපය දියවී දියවී යාමක් තමන්ගේ නිතට පෙනෙන්නට ඕනෑම පළමුවන්ම සම තිබුනා, සම දියවෙලා ගිය; රුව පස්සේ මස් ඉතුරු වෙනවා. මස් දියවෙලා යනවා. නහර ටිකයි ඇට ටිකයි ඉතුරු වෙනවා. නහර ටික දියවෙලා යනවා; දියවෙලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ ඇටකටු ටිකක්. ඇටකටු ටිකත් එන්න එන්න දිර දිර ගිහිල්ලා පොලුවට පස් වෙලා යන ස්වර්ශපය. එතකොට මෙතන මුළු ගැටුයම සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා.

## රුපය සිතින් විසුරුවා හැරීම

රුපං නික්ඩලේ විකිරත, විස්සනත, විද්‍යුමන්සේරී විකිලනඩ්කරෝරී කියලා දක්වපු පායයක් නියෙනවා. මේ රුපය මහතෙනි විසුරුවා හරින්න කියන එකයි විකිරත කියන්නේ. හරියට වැලි ගොඩක් ගොඩ ගහලා නියෙනවා නම් අපි එක පැතලි කරලා සමතලා කරලා ඒ වැලි ගොඩ විසුරුවා හරිනවා වගේ මේ රුපය අපිට නිතින් විසුරුවා හරින්නට පූජාවන්. මෙන්න මේ රුපය විසුරුවා හැරීම සඳහා මේ නව සිව්‍රික භාවනාව කරන එක ඉතාමන් සුපුෂුයි. එහෙම කරනකොට මේ ගැටුය කෙරෙනි නියෙන්නා වූ රාගය බැඳීම පූජාවන් තරම් දුරට අඩු කර ගැනීමට අවශ්‍ය ගක්තිය ලැබෙනවා. එක නිසා රාග විරිනයක් නම් තමන්ගේ නිත තුළ නියෙන්නේ තමන්ගේ ගැටුයට හෝ බාහිර ගැටුවලට තමා බලවන් සේ ඇලිලා බැඳීලා කටයුතු කරනවා නම් මේ නව සිව්‍රික භාවනාව ප්‍රගුණ කිරීම ඉතාමන් ම

සුදුසුයි. එහෙම පුගුණ කරනාකාට ඒ කොටස් නවය හරියට ඒ ආකාරයෙන් නිරැද්ද වෙවි යන ආකාරය; ගැටිරයේ රුප කොටස් නිරැද්ද වෙවි යන ආකාරය දැක්කොත්, ඒ කියන්නේ අවසාන ශාලා කොටස් අවසානම රුප කොටස් නිරැද්දවි යන ආකාරය දැක්කොත් එහෙම එහිදි සිත ඉහු භාවයකට, හිස් භාවයකට පත්වෙනවා. මේ තත්වයට සිත පත්කර ගන්න නම් ඇත්ත වශයෙන්ම තමාට ඒ ගැටිරය ඒ ආකාරයට පත්වෙන ආකාරය තමාගේ හිතට පෙනී යන්නට ඕනෑ. ඒ විතරක් මදි සම්පූර්ණයෙන්ම අර ගැටි කොටස් දියවී දියවී යන ආකාරය, නැත්තම් ඒවා නිරැද්ද වෙවි - නිරැද්ද වෙවි යන ආකාරය තමන්ගේ හිතට මැහැනිත් දුර්ගහය වෙලා පෙනෙන්නට ඕනෑ. එහෙම නැති කෙනෙකුට සිතින් සිතුවාට පමණක් රුප නිරෝධයකට සිත පත්කර ගන්නට නැකි කමක් නෑ. රුපය හිතට වැටහි යන එක නැතිවී යන එකටයි මම මෙහෙදි මේ රුප නිරෝධය කියලා කිවිවේ.

## තවත් ආකාරයකට

මේ වැදිහට කටයුතු කරන්නට පුළුවන් එහෙම නැත්තම් මම මේ අයට කඩින් කියලා නියෙනවා මළම්තියක් අරමුණු කරලා භාවනා කරන්නේ කොසේද කියලා කියන කාරණාව. ඒ වැදිහට කටයුතු කිරීමෙනුත් රුප නිරෝධයකට, ඉහුසානාවයකට සිත පත්කර ගන්න පුළුවන්. තමන් දැන් මැරිලයි කියලා කළුපනා කරලා බලනවා. තමන් මේ මරණයට පත් වුණා, දැන් මළම්තිය මේ වැදිහට නියෙනවා, මේ මළම්තිය දැන් මේ වැදිහට ඉදිමෙනවා, නිල් වෙනවා, කුණු වෙනවා, ශිෂ්ටස් ගෙනවා, දැන් මේක පොලුවට ම පස් වෙවි - පස් වෙවි යනවා. ඒ පස් වෙවි යනකාට අර වතුර කොටස් පොලුවට උරාගන්නවා නැත්තම් වතුර කොටස් වාෂ්ප වෙලා යනවා. ගැටිරය ඇතුමේ නියෙන කිහිපය එහෙම දියවී දියවී යනකාට ගැටිරය ඇතුමේ නියෙන සුළුග බාහිර වායෝ බාහුවට එකතු වෙවි යනවා. ඒ වගේම ගැටිරයේ නියෙන පධිවී බාහුව දීර දීර, දීර දීර පොලුවට ම පස් වෙනවා.

එිනකාට අන්තිමවම ඇටසැකිල්ල පමණක් ඉතුරු වුනෙන් ඒ ඇටසැකිල්ල පවා පාදයේ සිට හිස දක්වාම තමන්ට ටික ටික බලාගෙන බලාගෙන යන්නට පුළුවන්; මේ ඇටකට ඔක්කොම පස් වෙලා නැතිවෙනවා. එළඟට ජීට ඉහළින් නියෙන ඇටකට දිර්ලා පස් වෙලා නැති වෙනවා, මේ විදිහට දිගින් දිගට උඩට උඩට බලාගෙන බලාගෙන යනකාට මූලි ගැටුයේම ඇටකට සම්පූර්ණයෙන් ම නොපෙනී ගිය අවස්ථාවකදී සිත ගුනස භාවයකට පත්කර ගන්නට පුළුවන් වෙනවා.

## ගුනසනාවය ඉක්මවා යාම

මේ ගුනසනාවය ඉක්මවා යන්නට සමහරුන්ට නැකියාවක් නෑ. හේතුව මෙතන විද්‍යානා වශයෙන් තරමක් දුරට සමාධියක් ඇතිවුනාට නිවන් ලැබේමට තරම් සුදු මට්ටමකට ප්‍රාග්‍රාව දියුණු වෙලා නැත්නම් ඒ ගුනසනාවය ඉක්මවා යන්නට නැකියාවක් නෑ. එම්භිසා තමන්ට ඒ ගුනසනාවය ඉක්මවා යන්නට නොහැකි නම් තමන්ගේ ප්‍රාග්‍රාවේ යම් යම් අඩුපාඩු නියෙනවදී කියලා සලකලා තමන්ගේ ඒ අඩුපාඩු ටික සකසා ගන්නට ඕනෑ. විශේෂයෙන්ම මේ පාවස්කන්ධ ලෝකයේ නියෙන රේප, වේදනා, සංජා, සංඛාර, විජාන, කියන ස්කන්ධ ධර්මයන්ගේ අතිතස සහ නිරෝධය ගැන පැහැදිලි අවබෝධයක් ඒ වගේම මෙක දුකක් කියන අවබෝධයන් ඇතිකර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. දුක්ඛ සත්‍යයි, සමුදාය සත්‍යයි ගැන පැහැදිලි අවබෝධයක් ඇතිකර ගත යුතුයි. එනකාට මේ රේපස්කන්ධයේ නිරෝධය අත්දකින්නේ මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් කියලා ඒ මාර්ගය, ඒ සඳහා කටයුතු කරන මාර්ගය දත් යුතු වෙනවා.

මේ විදිහට තමන්ගේ ප්‍රාග්‍රාව දියුණු කරගන්නට ඕනෑ. නිවන් ලැබෙන්නේ සම්මා දැව්යියන්, ප්‍රාග්‍රාවන් ඒක නිසැයි ප්‍රාග්‍රාව දියුණු කරගන්නට අත්‍යවශ්‍ය වන්නේ. ඒ ප්‍රාග්‍රාව දියුණු කර ගන්නේ නැති කෙනෙක්

ඒ ගුන්සතාවයට හිත පත්කර ගත්තන් ඒක ඉක්මවා යන්නට බැරැව එනන හිරවෙලා බොහෝ කාලයක්, සමහර විට අවුරුදු ගණන් පවා සිටින්නට සිදුවෙනවා. එහෙම සිටින අවස්ථා මා අත්දැකමා නියෙනවා. එම තිසා ඒ තත්ත්වයට හිත පත් වුනොත් තමාගේ ප්‍රෘථ්‍යාවේ තිබෙන අඩුපාඩු සකසා ගන්නට වින.

මේ ආකාර දෙකෙන් ම පුත්වන් තමන්ගේ සිත ගුන්සතාවයකට පත්කර ගන්න. අර කමින් කියපු නව සිව්විකයේ කොටස් නවය දියවී දියවී යන ආකාරය දැකිමෙන් හෝ පසුව කියපු ආකාරයෙන්.

මිටත් වඩා පහසු කුමයක් නියෙනවා. මේ කුමය ඉතාමන්ම සාර්ථක වශයෙන් ප්‍රතිඵල ගෙන දෙන එකක්. ඒකට මේ මළම්නියේ කොටස් දැකළා නියෙන්නට අවශ්‍ය කමක් නෑ. දැන් කළුපතා කරන්න කවුරු හරි මුළුස්සයෙක් මැරැණුන් එහෙම; මැරිලා විනාඩියක් දෙකක් එහෙම ගියාට පස්සේ කෙනෙකුට හිතන්නත් බැං මේ පුද්ගලයා මැරිලාද කියලා. දැන් අපි හිතමු මම මෙනහා මැරැණුයි කියලා. කාවිත් එකපාර තීරණය කරන්නට බැං මැරැණුද කියලා. ඉතින් නාඩි අල්ලවා බලනවා, දොය්තර කෙනෙක් නම් පසුවට නලාව තියලා බලනවා, එහෙම කරලා තමයි තීරණය කරන්නේ මැරැණුයි කියලා. වික වෙළවක්, වික දුවසක් යනකොට ඒක මළම්නියක් කියලා ඕන කෙනෙකුට දැනගන්නට පුළුවන්. මම කියන්නේ මේ මැරැණු ගෙන්, විනාඩි දෙක තුනක් ගියාට පසුව තියන තත්ත්වය. දැන් මෙනහිදි තේරේම ගෙන්න ඕන - දැකින්නට ඕන - නුවතින් අවබෝධ කරගන්නට ඕන කාරණාව මොකක්ද? තමන් දැන් ඕන්න මේ වේෛහට සිටිනවා, පීවය - ප්‍රාණාය නියෙන මේ ගැරිය. දැන් තමන් මේ මෙහෙනෙම මධ්‍යිලා වැවෙනවා. මෙහෙම මැරිලා වැවෙන කොට කෙනෙක්, මේ මළ ගැරියයි මැරෙන්නට ගෙනින්නට විභාගයක් දැකින්නට නැහැ කියලා. මෙහිදී මළම්නියක් බවට පත්වෙන කොට ගැරියයේ

තමන්ට තේරෙන්නට ඕන එනකොට මගේ මේ මළ ගැරියයි මළඟනායි - මැරෙන්නට පෙර තිබූන මේ ගැරියයි අතර කිසිම වෙනසක් දැකින්නට නැහැ කියලා. මෙහිදී මළම්නියක් බවට පත්වෙන කොට ගැරියයේ

නියෙන ප්‍රාණාය නිරදුෂ්ධ වෙනවා, පිවිත ඉන්දිය රේපය නැති වෙනවා. මා අර කලින් කිවා වගේ කර්මජ රේප, ආහාරජ රේප විත්තජ රේප ආදි කොටස් එන්න එන්න අඩු වෙලා නැත්තටම නැතිවෙලා යනවා. ඉතිං අර මැරදෙනා විගසම මේ තත්වය අපට පියවි ඇහැටට පෙනෙන්නේ නෑ. ඒක නිසා දෙකම් එකම ගැරීයක් වශයෙන් තමයි ද්‍රේශනය වෙන්නේ. මෙන්න මේ මළම්බිය තත්වයට පත් වූ ගැරීයයි තමන්ගේ පණ රික නියෙන ගැරීයයි දෙකම් එකම දෙයක් සේ ද්‍රේශනය වෙන්නට ඕනෑම එන්නට එකම දෙකම් ආකාරයෙන් ඒ විදිහට ද්‍රේශනය වුහේ නැත්තම්.

එතකොට මේ දෙකම ද්‍රේශනය ව්‍යුහාට පස්සේ, දෙන් මළම්බිය කවදාවන් මම කියලා හිතනවද - මගේ කියලා හිතනවද? නැත්තම් මළම්බිය ඒ වට්ට ඉන්න අයට මේ මගේ අම්මා, තාත්තා, අක්කා, නාගී, මල්ලී, නැදුකෝයේ, දුව, පුතා ආදි වශයෙන් කියනවද? ඒ මොකක්වත් කියනවද කියලා බලන්න. බලනකොට තේරෙනවා මේ මළම්බිය කවදාවත් එහෙම කියන්නේ නෑ. එහෙම මළම්බියට හිතන්නන් බං. මම කියලා හිතන්නන් බං, මගේ කියලා හිතන්නන් බං. මේ අය මගේ නැදුකෝයේ හිත මිතුයේ කියලා හිතන්නවත් බං. කිසිම හතුරුකමක් මළම්බිය තුළ ඇත්තෙනත් නෑ - කිසිම මිතුරුකමක් මළම්බිය තුළ ඇත්තෙනත් නෑ. කවර හතුරුක් දැක්කන් එකයි - මිතුරුක් දැක්කන් එකයි, කිසිම ප්‍රතිචාරයක් මළම්බියට දක්වන්නට හැකි කමක් නෑ. ඒ කියන්නේ ඒවා කෙරෙහි නැමවීම මොනම ප්‍රතිචාරයක්වන් නැතුව මළම්බිය පවතින්නේ. එතකොට මෙක හොඳයි කියන්නෙන් නෑ, මොකක්වත් නෑ. ඒ තත්වය තමන්ට අවබෝධ වෙන්නට ඕනෑම.

එහෙම නම් මේ ඔක්කොම කියන්නේ කුමකින්ද? එහෙම කියනකොට තමන්ට තේරෙනවා මේ ඔක්කොම කරන්නේ සිතින්. මම කියලා හිතන්නේ සිතින්, මගේ කියලා හිතන්නේ සිතින්, මගේ දුව, මගේ පුතා, මගේ ණාර්යාව ආදි වශයෙන් කවරක් හරි අරගෙන මගේ - මගේ කියන්නේ සිතින්. මගේ

හතුරා කියන්නේ, මගේ මේතුරා කියන්නේ ඔක්කොම තමන්ගේ සංඡලු සංස්කාර තුවෙන් ඒ කියන්නේ සිතුව්වී ධර්ම තුළුන්. ඒක නිසා මේක තමන්ට පැහැදිලිවම තේරේන්නට ඕන මේ ඔක්කොම මගේ සිත තුළ නියෙන දෙයක් නේ සිතේ නියෙන මුලුවක් හැර වෙන දෙයක් මෙතන නෑ. සිතින් සංඡලු අලවනවා, සිතින් සංස්කාර ඇතිකර ගන්නවා. ඒ සංස්කාර සංඡලු ඇතිවුණේ නැත්නම් ඔය මොකක්වත් නෑ හරියට මළම්හිය වගේ. මේ තත්ත්වය හරියට අවබෝධ වෙලා මේ සියලුම විත්ත සය්කාර මම සිතින් අයින් කරනවා කියලා විත්ත සංස්කාර දැකළා, ඒක සිතින් අයින් කරන්න ඕන, පැත්තකට නියන්න ඕන.

එහෙම පැත්තකට නියන කොට සිත පූඩ්‍රම සමාධියකට පත්වෙනවා. මේක වවන වලින් විස්තර කරන්නට බැ. භාවනාවේ ඉහළ දියුණු කෙනෙකුට නම් ගැරියෙන් ඇතට සිත නිකුත් වෙනවා. ඒ කියන්නේ ගැරිය පැත්තක තියෙදි සිත ඉස්සරහට යනවා. එනකාට හරියට පේන්නේ අපි කත්නාකියක් ඇතුළු නියෙන තමන්ගේ පිළිබඳව බලාගෙන ඉන්නවා වගේ. මේ තමන්ගේ මළම්හිය දෙස තමන්ගේ ඉස්සරහින් නිබෙන සිතින් බලාගෙන සිරිනවා. මෙන්න මේ ද්රේශනය දැක්කොත් එහෙම ඉතාම හොඳයි. ඒක මේ අයට නම් දැකින්නට පූඩ්‍රවන් වෙයිද කියලා මා දැන්නේ නෑ. නමුත් දැකින්නට පූඩ්‍රවන් භාවනාවන් සමාධි පැඟු දියුණු වෙලා නියෙන කෙනෙකුට. එහෙම දැකින කොට දැන් මෙනිදී ඊළුග ඇදියර වශයෙන් තමන්ගේ මනය ඉස්සරහින් නියෙනවා, මනසට මෙය ද්රේශනය වෙනවා. තමන්ගේම මළම්හිය වගේ නියෙන මේ පත්‍ර ටික නියෙන ගැරියයි මේ ද්රේශනය වෙන්නේ. ඒ පත්‍ර ටික නියෙන ගැරිය මළම්හියක් වගේම කියලා තමන්ට දැන් අවබෝධ වෙලා නියෙන්නේ. මම මගේ කියන හැරීම නැතිවෙලා, අඹුම් බදුම් නැතිවෙලා, ආසාවල් නැතිවෙලා, නැත්නම් තරහට බදුම් ආදි දේවල් මොකක්වත් නැතුව පවතින තන්වයක් නිසා තමයි සිත ගැරියෙන් ඇත් වෙන්නේ. මෙනිදී නාම රුප දෙක වෙන් වෙන් වශයෙන් දැකිය නැකි තුවනාක් ඇතිවනවා. සිත වෙනම දෙයක්ය - රුපය වෙනම දෙයක්ය කියලා මේ දෙක වෙන් කරන්නට පූඩ්‍රවන් එනකාට. ඒ වෙන් වශයෙන් දැකිනකාට තමන්ගේ ඒ

සිතින් දැකිනවා ඒ මළමිනියක් බවට පත්වෙලා නියෙන මේ ගැරීය තුළ වේදනාවක් දැන් නියෙනවද වේදනාව කෝ කියලා බලනවා.

මේ මළමිනිය බවට පත්වෙලා නියෙන මේ ගැරීය තුළ සංජ්‍යාවක් දැන් නියෙනවද, මේකෝ සංජ්‍යාව කෝ කියලා හොයනවා. මේක තුළ යම් කිසි සිතුව්ලි ධම්ම, සංස්කාර ධම්ම ජනිත වෙනවද ඒ සංස්කාර ස්කන්ධය කෝ කියලා බලනවා. මෙහි විජ්‍යානයක් නියෙනවද මේකෝ විජ්‍යානය කෝ කියලා බලනවා. එහෙම බලන කොට මේ ගැරීය තුළ වේදනාවකුත් නෑ, සංජ්‍යාවකුත් නෑ, සංස්කාරත් නෑ, විජ්‍යානත් නෑ කියන අවබෝධය ඇති වුනොත් එහෙම අර සිත පුදුම සිතල නිවේමකට පත්වෙනවා. සමහරවීට ඉස්සරහින් දුර්ගනය වෙන රේපය නොපෙනි යන්නටත් පුළුවන්. එහෙම ගැරීය නොපෙනි නොගියත් රේපයක් නියෙනවා මළකුණාක් දේ. සිත පුදුම ගාහ්ත නිවේමකට පත්වෙනවා. මෙහේ මේ පුදුම ගාහ්ත නිවේමකට සිත පත්වුනාට පස්සේ ඒ තත්වයේ කාමති තාක් වෙලා ඉන්නට පුළුවන්. එකෙන් නැගිරිව පස්සේ බොහෝ වෙලා යහකත් සිත - කය සිතල වෙලා, සිසිල් වෙලා, මසු වෙලා පවතින ස්වර්චපයකට පත්වෙනවා. නියම ආකාරයෙන් ඒ තත්වය අත් දැකපු කෙනෙකුටයි ඒ තත්වය උද්දේශ වෙන්නේ.

මේ වේදහර තමන්ට දැන් පේනවා තමන්ගේ සිත තුළයි මේ වේදනා ස්කන්ධය නියෙන්නේ, තමන්ගේ සිත තුළයි මේ සංජ්‍යා ස්කන්ධය නියෙන්නේ, සිත තුළයි සංස්කාර ස්කන්ධය නියෙන්නේ, සිත තුළයි විජ්‍යාන ස්කන්ධය නියෙන්නේ. මේ සිතිනුයි මම කියන්නේ, මගේ කියන්නේ නැත්තම් ආන්මයක් කියන්නේ ගැහැණු, මිනිස්සූ ආදි විවිධ සංජ්‍යා දාන්නේ. මේ ඔක්කොම නිරුද්ධ වුනාට පස්සේ, සිතින් අයින් වුනාට පස්සේ මේ ගැරීය භරියටම මැරුණේ නැත්ත මළකුණාක් වගේ තත්වයකට පත්වෙනවා. එනකොට මේ තත්වය භරියට දැකිනකොට ඒ මළමිනියට දැන් මොකද වෙන්නේ කියලා බලන්න; මේ වෙලාවම ඇත්තටම මේක මැරිලා නැගිවෙලා ගිය නම් සිත සම්පූර්ණයෙන්ම අයින්වෙලා නිරුද්ධ වෙලා ගිය නම් මේක දැන් අපි ගෙනිහිල්ලා පුව්වනවා. කවුරුහරි කෙනෙක් දාලා

පුවිච්චනවා කියලා හිතන්න. දැන් මේ පුවිච්චන කොට අපි හිතමු කරන්නේ එකෙන් පුවිච්චනවා කියලා. මේ පුවිච්චන කොට මේ ගැටුයේ තියෙන පධ්‍යා, ආපේ, තේපේ, වායෝ කියන බාතු හතරට මොකද වෙන්නේ කියලා ර්‍යුගට බලන්න.

## බාතු හතර

ඡේක් තියෙනවා වනුර කොටසක්, වනුර ගතිය; තේපේ බාතුවෙන්නේ ගින්දරේන් පුවිච්චන්, ගින්දරේ තියෙන්නේ තේපේ බාතුවනේ- වනුර ගතිය පුවිච්චනට තේපේ බාතුවට හැකි කමක් නෑ. යම්කිසි විදිහකට වනුර කොටසක තේපේ බාතුව උත්සන්න වුනොත් එහෙම ඒ උත්සන්න වෙන වේගයට අභ්‍යුත්ව වනුර කොටස වාෂ්ප වෙලා ඇතට යනවා එවිච්චය සිදුවෙන්නේ. එනකොට මෙක පුවිච්චන කොට මේක් යම්තාක් වනුර කොටස තියෙනවා නම් මේ වනුර කොටස වාෂ්ප වෙලා ඉහළට යනවා එහෙම නැතුව තේපේ බාතුවට වනුර කොටස පුවිච්චනට බෑ. මෙක දුමක් වශයෙන් ඉහළට යන්නත් පුවිච්චන. සමහරවීට මේ දුම කළ පාටට පේන්න පුවිච්චන් නැත්නම් අව පැහැයක් ගැනීලා පේන්නට පුවිච්චන්. මේ කළ පාට සහිත දුමේ තියෙන මේ කළ පාට ගතිය වෙන මොකක්වත් නොවේයි පධ්‍යා බාතුව. එනකොට මේ ගැටුයේ තියෙන යම් කිසි පධ්‍යා කොටසකුත් අරගෙනයි මේ දුම නිකුත් වෙන්නේ. ඒ දුමේ තියෙනවා යම් කිසි රස්නයක් - සින්ලක්, ඒ තේපේ කොටසකුත් අරගෙනයි යන්නේ. දැන් මේ ගැටුයේ මේ විදිහට වනුර කොටස වාෂ්ප වෙලා නිකුත්වෙලා ගියෙන් එහෙම නැතිකරම මෙක වේලිවිත දුරකඩක් වගේ තෙනමනය වනුර ගතිය මොකත් නෑ. පිවිච්චන කොට එහෙම නමයි සිදුවෙන්නේ. එනකොට මේ ගැටුයේ තියෙන පධ්‍යා බාතුව තේපේ බාතුවට පුවිච්චන පුවිච්චනද? පධ්‍යා බාතුව පුවිච්චනටත් බෑ තේපේ බාතුවට. දැන් අපි හිතමු කඩුසි කැල්ල පිවිච්චනට ඡේක් අල් ගතිය පිවිච්චන කැල්ලේ එහෙමම ඉතුරු වෙලා තියෙනවා. මළම්තිය පිවිච්චන පාට ගොඩක්

ඉතුරුවෙනවා. තේපෝ බාහුවට හැකිමතක් නෑ පධිච් බාහුව පුව්චන්නර. ඒක හොඳට තමන්ට අවබෝධ වෙලා පෙනෙන්නට ඕනි. ඒ නිසා පධිච් බාහුව වෙන් වූ ධර්මයක් වශයෙන් මේ පිවිචීමේ ක්‍රියාලාමය තුළින් පසකට තල්ල වෙනවා.

දැන් පධිච්, අපෝ කියන කොටස් දෙක ගන්නේ. රේඛගට වයෝ බාහුව, වයෝ බාහුව කොහොමවත්ම තේපෝ බාහුවට පුව්චන්න බං. සුළුග තියලා යටින් ගින්දර තියලා පිව්චුවාට ක්වදාවත් පිව්චෙන්නේ නෑ. මේ ගැරීරය පුව්චනකාට ගැරීරයේ කොටස් කැඩි කැඩි එහෙට මෙහෙට යනකාට ඒවා තුළ තියන වායෝ බාහුවට ඉන්නට තැනක් නෑ. ඒක නිසා වායෝ බාහුව පරිවර්තනය වෙනවා, බාහිර වායෝ බාහුවට එකතු වෙනවා. එහෙම යනකාට වයෝ බාහුවත් තියෙනවා රස්නයක් - සිතලක් - තෙනමනයක්. ඒ ඒ බාහු කොටසකුත් එක්ක වායෝ බාහුව යන්නේ. දැන් තේපෝ බාහු කොටසට බලනවා, තමන්ගේම ගැරීරයේ තියෙන තේපෝ කොටස. තේපෝ බාහුවට තේපෝ බාහුව පුව්චන්න පුළුවන්ද? දැන් පුව්චන්නේ තේපෝ බාහුවත් තමන්ගේ ගැරීරය තුළ තියෙන තේපෝ බාහුව පුව්චන්න බාහිර තේපෝ බාහුවට පුළුවන්ද? එහෙම බලනකාට තමන්ට තේරෙනවා තේපෝ බාහුව තේපෝ බාහුව පුව්චන්න් බං. අර කළින් කියපු කොටස් යනකාට දුම වශයෙන් හරි වතුර වාෂ්ප වෙලා හරි නැත්තැම් පධිච් කොටස් වශයෙන් හරි වායෝ කොටස් වශයෙන් හරි යනකාට ඒවා තුළ තිබෙන තේපෝ කොටස් ඒවා සමග ගිය පිව්චෙන් නෑ. එනකාට මේ ගැරීරයේ තේපෝ බාහුව කොහොමද පවතින්නේ කියලා දැකින කොට තමන්ට තේරෙනවා මෙන්න මෙහෙම උපමාවක්. අපි හිතමු වායු බිංදුවක්වත් නැති කාමරයක් තියෙනවයි කියලා, මය වැකුම (vacuum) කියන වචනය එහෙම පාවිච් කරනවා; එවැනි තැනක් කියලා. එනකාට ඒකේ යම්කිසි රස්නයක් හරි සිතලක් හරි තියෙනවා නම් එනන තේපෝ බාහුව තියෙනවා වායෝ කොටස්වත් පධිච් කොටස්වත් මොකවත් නැතුව.

මෙන්න මේ තත්වය හිතට පෙනෙන කොට තමන්ට තෝරෙනවා පධ්‍යේ, ආපේ, තේපේ, වායේ කියන බාහු හතරේ නියෙන තේපේ කොටස් මෙවා නා සම්මූහාය වෙලා පැවතුනාට වෙන්වම පවතින දෙයක්. ඒ තේපේ බාහුව වෙන්වම බාහිර තේපේ බාහුවට යනවයි කියලා මෙන්න මේක අර මළමිනියක් තුනුවෙන ආකාරයෙන් පධ්‍යේ, ආපේ, තේපේ, වායේ බාහිර පධ්‍යේ, ආපේ, තේපේ, වායේ වලට පරිවර්තනය වෙන ආකාරය දැකිනවට වඩා සියුම් ගැහුරු එකක්. ඒක දැකින කොට මුළු කයම සම්පූර්ණයෙන්ම නිවිලාම යනවා. සන කරුවලකටයි පත්වෙන්නේ. අර කලින් තමන්ගේ සිනේ ස්වර්ශපය සම්පූර්ණයෙන්ම කයින් ඇත් වෙලා දැකලා සිටීන්නේ - එහෙම දැකින කොට මේ තත්වයත් දැක්කට පස්සේ සින යන්න පුළුවන් අන්තිම ගැහුරුකටම ගිහිල්ලා පුදුම ගාන්ත නිවිලකට පත්වෙනවා. මෙන්න මේ තත්වයට පත්වුනාත් එහෙම දැන් මේ සිනත් මැරිලා ගියාත් එහෙම, නිරුද්ධවි ගියාත් මොකක්ද ඉතිරි වෙන්නේ කියලා බලනවා. එහෙම බලනකොට ඊටත් වැඩිය එක ගාන්ත වෙනවා. ඒ සිනත් නිවිලා ගියාත් මොකක්ද තත්වය... මැරුණාට පස්සේ ඒ සිනත් පහනක් නිවුතා වගේ නිවිලා ගියාත් මොකක්ද තත්වය.. මෙහෙම ආකාර පහක් හයක් විතර පස්සට පස්සට යනවා. මේකත් නිරුද්ධවෙලා ගියාත් - මේකත් මැරිලා ගියාත් මොකක්ද වෙන්නේ - මේකත් නිරුද්ධවෙලා ගියාත් - කියලා එන එන තත්වයන් දෙස බල බලා හතර පස්ස සැරයක් විතර යනකොට සිනට යන්නට එන්නට තැනක් නැතිව සින පරම ගුණය වූ ගාන්තවූ නිවිලකට පත්වෙනවා.

ඒ නිවිලකට පත්වෙන්නේ නාම රැස ධ්‍රේමයන්ගේ නිරෝධය අත්දැකීම තුළින් ඔය ආකාරයෙන්. ඒ වැදුයට කටයුතු කරලන් මළමිනියක් අරමුණු කරමින් විශිෂ්ට ප්‍රතිඵල දැකින්න පුළුවන්. අර කලින් කියන ලද අවස්ථා වලදී, ඔය ක්‍රියාලයෙදී අරජාවටර ධසන වලට පවා හිත පත්වෙනවා. ඒවා මා විස්තර කරේ නෑ, ඒවා විස්තර කරන විට තෝරුම ගැනීමට ප්‍රායෝගික අත්දැකීම නිබෙන්නට ඕනි. ප්‍රායෝගික අත්දැකීම නැති අයට ඒවා විස්තර කරාට පිළිගන්නෙන් නෑ. ඉතිං මළමිනියක් අරමුණු කරගෙන කොහොමද මේ වැඩුහට කටයුතු කරන්නේ කියලා සැකත් පහල

කර ගැනීමේ කෙසේ වෙනත් අර්ථපාවවට දිකාන වලටත් පත් වෙනවා. මේ වැඩිහට නිවනට උතුත් සිත පත්කර ගන්න පුළුවන් ගක්තිය ලැබෙනවා මේ වැඩිහට හරියට කටයුතු කළාත්. එතකාට ඒ ආකාරයෙන් කටයුතු කරලා, භාවනා කරලා බලන්නට පුළුවන්හම්, එහෙම භාවනා කරලා බලන්න. එහෙම කරන කොටත් සමහර විට මළමිනියක් අරමුණු කරමින් භාවනා කිරීමෙන් බෙන්නට පුළුවන් ඉහළ ප්‍රතිඵියක් ලබන්නට පුළුවන්.

## මරණයක් කියා සත්‍ය වශයෙන් දෙයක් නැති බව

තවත් එක කුමයක් මම හිතන්හේ ඒ කුමය මේ අයට කළින් කියලා දීලා නියෙනවා. දැන් මේ මළමිනිය බවට පත්වුන් තමන්ගේ ගැරුණ. තමන්ගේ ගැරුණමයි මළමිනිය; මළමිනියමයි තමන්ගේ ගැරුණ. දෙක අතර වෙනසක් නැති බව අර කළින් අත්දැයීම් තුළින් දැකලා නියෙනවා. දැන් ඇත්තෙන්ම මරණයක් කියලා දෙයක් සිදුවුනාද කියලා බලන්න. මැරෙන්න ඉස්සෙල්ලා තත්ත්වය මොකක්ද? හිත ඇතිවෙනවා සූත්‍රයක් පවතිනවා නැතිවෙනවා. ඒ එක්කම තව සිතක් ඇතිවෙනවා - සූත්‍රයක් පැවතුනා - නැතිවුතා - තවත් සිතක් ඇතිවෙනවා - පැවතුනා - නැතිවුතා. මේ ඇතිවී ඇතිවී නැතිවී නැතිවී යන වේගවත් ක්‍රියාදාමයක් සිත තුළ නිබුන්. මරණ මොහාත දක්වා පිටිත කාලය පුරුම සිදුවුන් ඕකයි. එතකාට ගැරුණේ රේප කොටස්වල ස්වර්ථපය මොකක්ද? එකන් වහ වහා බිඳී බිඳී බිඳී යනවා; ඇතිවෙන ඇතිවෙන රේප නැති වෙවී නැති වෙවී යනවා; එකක් නැතිවෙනකාට තව රේප ඇතිවෙනවා; එකන් නැතිවෙනවා. මේ වැඩිහට රේප ස්කන්ධයන් ඇතිවීම් - නැතිවීම් ක්‍රියාදාමයක් නැර වෙන දෙයක් නොවේයි.

එතකාට මේ තත්ත්වය හරියට තමන්ට නුවතින් පෙනෙන්නට මින. නාම ස්කන්ධයන් සූත්‍රික වශයෙන් ඇතිවෙන නැතිවෙන ධර්මයක්ය; රේපස්කන්ධයන් සූත්‍රික වශයෙන් ඇතිවෙන නැතිවෙන රේප ධර්මයක්ය

කියලා. මේ දෙක හරියට දැක්කට පස්සේ මැරෙන කොට මොකක්ද සිදුවන්නේ කියලා බලනවා. මැරෙන කොට මේ ගැටිය ඇසුරු කරගෙන සිත වේගයෙන් ඇතිවී ඇතිවී - නැතිවී නැතිවී මැරෙන මොහොත දක්වාම ආවා. අන්තිමේදී වුති සිත කියන ඒක, ඇතිවෙවිව අන්තිම සිත, ඒක නැතිවුණා. නැතිවෙන කොටම ඒක පහනක් තිබුල ගියා වගේ තිරුද්ධ වුන් නෑ; ඒකට අනුකූල වන ආකාරයේ සිතක් තවත් තැනක පහල වෙනවා. එතකාට මැරෙන්න ඉස්සෙල්ලන් තිබුනෙන් මොකක්ද? සිතක් ඇතිවෙනවා - නැතිවෙනවා, ඇතිවෙනවා - නැතිවෙනවා, ඇතිවෙනවා - නැතිවෙනවා. මේ මර්ණ මොහොන්න සිදුවන්නෙන් මොකක්ද? එතන් සිත නැතිවෙනවා, සිත නැතිවෙන කොටම නැවත සිතක් පහල වෙනවා, නැඩැය මේ ගැටිය ඇසුරු කරගෙන තැවත සිතක් පහල වෙන්නට අවකාශයක් නෑ. ගැටියේ ඒ සිතක් පහල වීමට තිබිය යුතු හේතු නෑ. ඒක තිසා මේ ගැටිය නැතුව වෙන තැනක මේක පහල වෙනවා. සමහරවීට මනුස්ස ලෝකයේ තැනක වෙන්න පුළුවන්, සමහර විටක තිරිසන් ලෝකයේ තැනක, නැත්නම් සමහර විටක යැපූ - ප්‍රේත - තුන වැනි අමනුස්ස ලෝකයේ තැනක, තැත්නම් අපායේ, නැත්නම් දිව්‍ය ලෝකයේ තැනක, ධියාන එහෙම තිබුනා නම් බ්‍රහ්ම ලෝකයක, අරුපාවචර ධියාන එහෙම තිබුනානම් අරුපාවචර බ්‍රහ්ම ලෝකයක, මේ සිත මෙනතින් තිරුද්ධ වෙන කොටම තව තැනක එල්ලෙනවා, පහල වෙනවා. මේ සිත මෙනතින් තිරුද්ධ වුනාට පස්සේ ඒ සිතම තෙවෙයි තවත් තැනක පහල වෙන්නේ ඒකට අනුරූප වෙන ආකාරයෙන් රීළගට පහල වෙන්න සිත. එතකාට මෙනන මර්ණයක් කියලා සත්‍ය වශයෙන් දෙයක් තැති බව තෝරාම ගන්නට ඕනෑ. තියෙන්නේ දිගින් දිගට ඇතිවී ඇතිවී - නැතිවී නැතිවී ගිය වින්ත පරම්පරාවේ පැවතන්ම. ඒක මැරුණාට පස්සේන් සිදුවෙනවා.

## විජ්‍යාන කසිනයට

මේ තත්ත්වය දැකිනොවාට මේ ලෝකයේ සියලුම මහුස්සයෝ සත්ත්වයේ දෙසට මේ අවබෝධය පතුරුවලා බැලුවොත් එහෙම තමන්ට ජේනවා මේ නිරිසන් ලෝකය ඉස්සෙල්ලම ගත්තොත් කොට් ආසංඛ්‍ය ගණන් නිරිසන් සත්ත්වයේ ද්‍රව්‍යකට මැරෙනවා. මෙහෙතැයි කියන්නට බැරී තරම්, ගණනකින් සිමාකර්තන්න බැරී තරම් නිරිසන්ගත සත්ත්වයේ මැරෙනවා. මහුස්සයන් වශයෙන් බැලුවන් කොට්ටිර ගණනක් මුළු මහුස්ස ලෝකයේම මහුස්සයෝ මැරෙනවාද? ඒ වගේම තමයි ප්‍රේන ලෝකවල, නිරිසන් ලෝකවල, අපායවල, ද්‍රව්‍ය ලෝකවල, බුහ්ම ලෝකවල විශ්වයේ සසු පිවිත් සිටිනවා ඒ පිවිත් සත්ත්වයන් කවරේක් හරි. මේක තමන්ට හරියට තේරෙන කොට ලක්ෂ කොට් ගාහක් විජ්‍යාන මෙතනින් නිරුද්ධවෙනවා. ඒ එක්කම තවත් විජ්‍යානයක් පහළ වෙනවා. එක්කො මහුස්ස ලෝකයේ නැත්තම් ද්‍රව්‍ය ලෝකයේ නැත්තම් බුහ්ම ලෝකයේ අපායේ නිරිසන් ලෝකයේ කොහො හරි තැනක. නැත්තම් ද්‍රව්‍ය ලෝකයෙන් විජ්‍යානයක් නිරුද්ධ වෙනවා; ඒ එක්කම සිතක් පහළ වෙනවා එක්කො මහුස්ස ලෝකයේ, නිරිසන් ලෝකයේ, බුහ්ම ලෝකයේ හරි කොහො හරි. බුහ්ම ලෝකයෙන් සිතක් නිරුද්ධ වෙනවා; සිතක් කියන්නේ එකක් නොවේය ගොඩක්, ඒ බුහ්මයේ නිරුද්ධ වෙන ප්‍රමාණයට අනුව ඒ සිත් මහුස්ස ලෝකේ හරි ද්‍රව්‍ය ලෝකේ හරි බුහ්ම ලෝකේ හරි කොහො හරි පහළ වෙනවා. නැත්තම් මහුස්සයෝ මැරෙනවා; මහුස්සයෝ මැරෙන කොට ඒ සිතුත් ඕනෑම තැනක පහළ වෙන්නට පූඩ්‍රවන් මේක හරියට දුරුක්කය වෙනකොට මුළු විශ්වයම මිදුලත් වගේ ඒ කියන්නේ පැනලි තැනක් වගේ; එකේ එක විජ්‍යානයක් මෙතනින් නිරුද්ධ වෙනවා, ඒ එක්කම තව විජ්‍යානයක් තව තැනකින් පහළ වෙනවා. එක විජ්‍යානයක් තව තැනක නැතිවෙනවා, තවත් විජ්‍යානයක් තව තැනක පහළ වෙනවා. මේ විද්‍යාව විජ්‍යාන මහා රාජියක් ඇඟිවෙන එක නැතිවෙන එක දැක දැකා ඉත්තනට පූඩ්‍රවන්. එහෙම දැක දැකා ඉත්තනකොට මේක දැකින්නේ තමන්ගේ සිතින් කියන අවබෝධය ඇති වෙනකොට; එකත් ඇතිවෙනවා නැතිවෙනවා

කියන අවබෝධය ඇතිවෙන කොටම - ඇතිවෙන විගසම - සිත අර්ථාවවර නත්වයට පත්වෙනවා, අර්ථාවවර දිසාන තත්වයට පත්වෙනවා.

මේක කිසි තැනක පොත්පත්වල විස්තර කරපු හාවනා කුමයක් නෙවෙයි නමුත් අපිට කියවන්න ලැබේලා නියෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාර්ලා නියෙනවා කසින සූත්‍රය කියලා අංගුත්තර තිකායේ දුසක නිපාතයේ කසින දැහැයක් දක්වලා නියෙනවා. ඒ කසින දැහැයන් අවසාන එක වශයෙන් දක්වන්නේ විශ්වාන කසිනය. ඔය “විදුද්ධි මාර්ගය” වැනි පොත්වල විශ්වාන කසිනය ගෙන වචනයක්වන් කියලා නෑ. ඒ වෙනුවට ආලෝක කසිනයද මොකක්ද කියලා එකක් ඒකට එකතු කරලා නියෙනවා. බුදු හාමුදුරුවෙන් දේශනා කරපු එකක් නෙවෙයි.

එතකොට දස තැකින සූත්‍රයේ විශ්වාන කසිනය කියන කොට බුදු හාමුදුරුවෙන් දක්වනවා විශ්වාන මේබෝ සංජානාතී උද්ධිංඡලධීතිරියා අද්ධියායං අප්‍රමානංතී කියලා. යම්කිසි කෙනෙක් මේ විශ්වාන දැකිනවා විශ්වාන මේබෝ සංජානාතී දැක ගන්නවා උද්ධිංඡලධීතිරියා ඉහළින් යටින් හරස් පැත්තෙන්. ඒ කියන්නේ අපි මෙත්තිය එහෙම පත්‍රවනකොට උඩ අතට පත්‍රවනවා, යට අතට පත්‍රවනවා, හරස් අතට පත්‍රවනවා කියලා කියන්නේ; ඒ අර්ථයන් තමයි මෙනහිදී මේ කියන්නේ. “අද්ධියායං” අද්ධියායං කියන්නේ මේක වෙන කිසිවකට සමාන නෑ, අනහ්‍ය ස්වර්ණපායකින් යුත්තයි. වෙන අන්‍ය දෙයක් හා සම වෙන්නෑ. විශ්වානය පමණායි. “අප්‍රමානං” ප්‍රමාණයක් නැහැ. මේක දැකින කොට මේ විශ්වාන කසිනයන් ලැබෙන දිසානයක් තමයි ලැබෙන්නේ. මේක පිළිබඳ අවුවා මතයක් දක්වලා නිබෙනවා ඒකේදී අවුවාව මියපු අයට කියාගන්නට දැන්නේ නෑ මොකක්ද මේක කියලා. ඒ නිසා ඒ අය දක්වලා නියෙනවා මේක අර්ථාවවර සිතක් විය හැකිය කියලා. ඇත්තෙන්ම එතන අර්ථාවවර සිතක් තමයි පහළ වෙන්නේ.

මෙන්න මේ වැඩිහට තමන්ගේ මළමිනිය අරමුණු කරගෙන හාවනා කරමින් ඔය තත්වයට සිත පත්කර ගත්තොත් ඒ අන්තිමට ඉතුරුවෙන

තත්වය; ඒ කියන්නේ එක්කා ආකිංචනුකළායනනය වෙන්න පුළුවන්; නැත්නම් ආකාසංජ්‍යනනය වෙන්න පුළුවන්; නැත්නම් විජ්‍යානය විජ්‍යානයටම අරමණු වෙමින් තියෙන විජ්‍යානංජ්‍යනනය වෙන්න පුළුවන්. ඒ කවරක් හරි උද්‍යගත වෙනවා. ඒ එක එක්කානාගේ සමාධී මට්ටම් මත. ඒකත් සංය්කාර ධර්මයක්, ඒකත් නිත්‍ය නොවෙයි අනිත්‍යයයි. මේකත් නැතිවෙලා ගියා නම් කෝ මෙතන මෙමක් කියලා බැලුවාත් ඒ බලන විට තමන්ටම තේරුහොත් මේකත් නිරද්‍ය වෙනවා මෙතන මම කියලා ගන්නට කිසිදෙයක් නැහැ කියලා නිවනට සිත පත්කර ගන්නට පුළුවන්. නැත්නම් ඒ අවස්ථාවේ පවතින ඒ අර්ථපාවර දියාන අවස්ථාවේ පවතින වේදනා, සංඡ්‍යා, සංකාර, විජ්‍යාන කියන ස්කන්ධ ධර්ම හතර පාහදැඩිවම දැකළා; - මෙතන රැසපයක් නැහැ බලන්නට, තේරුන්නෙන නෑ, ඒක නිසා රැසපස්කන්ධය ගතුන් ගන්නේ නෑ- ඒ ස්කන්ධ ධර්ම හතර මෙතන තියෙනවා. මේ ස්කන්ධ ධර්ම හතර පැතිවෙනවා - පවතිනවා - නැතිවෙනවා, මම නොවෙයි මගේ නොවෙයි කියලා ස්කන්ධ ධර්ම හතර ඇස්ත් කරාත් ඔයිට වඩා ගැහුරු තත්වයකට පත්වෙනවා; අර්ථපාවර තත්වයක් නොවෙයි ඒක. විදුර්ගෙනා වශයෙන් එහා ඊට එහා තත්වයක්. ඒකත් අනිත්‍යවූ අනාත්මක සංය්කාර ධර්මයක් කියලා සිහිපත් වෙන කොට නිවනට සිත පත්වෙනවා.

මේ වැදුහට කටයුතු කිරීමෙනුත් කෙනෙකුට නිවනට සිත පත්කර ගන්නට පුළුවන්. නැබායි ඉතිං මේවා නැමෙට්ටම කරන්න පුළුවන් ඒවා නොවෙයි. කිසි කෙනෙක් මගෙන් උපදෙස් අරගෙන ඔය වැදුහට භාවනා කරලා ඔය අත්දැකීම ලබලා නෑ. මොකද කාටවන් ۳۰ කියලා නැති නිසා. ඉතිං මේ අය අවු වශයෙන් මෙහෙම කරලා බලන්න. බලන කොට අත්දැකීමක් ලබාවාත් අපට කියන්න. එතකොට අපට සාක්ෂියක් තියෙනවා මේ වැදුහට කරයුතු කිරීම තුළින් මෙහෙම අත්දැකීන්නට පුළුවන් කියලා.

මෙන්න මේ වැදුහට කටයුතු කිරීම තුළින් මේ අයටන් නිවන් පුව ලබාගන්නට නැකියාව ලැබේවි.

## සාර්ථකය

එනකාට මේ දැක්වා මේ ආයට කිවිවේ නව සිවරික භාවනාව අරමුණු කරමින් අපට දේශනාවක් ඉදිරිපත් කරන්නටයි කියපු නිසා ප්‍රායෝගික පැත්තට බරවන ආකාරයෙන් සරල දේශනාවක්. පළමුවෙන්ම වුද රජාතාන් වහන්සේ දේශනා කළ වදාල ඒ නව සිවරික භාවනාවේ දැක්වන කොටස් ඉතා සරලව ප්‍රකාශ කළේ ඒ නව සිවරිකයේ දැක්වන කොටස් දෙස බල බලා භාවනා කිරීම තුළුනුත්, විශේෂයෙන්ම රැසස්කන්ධියේ නිරෝධය දැක දැකා භාවනා කිරීම තුළින් රැස නිරෝධයකට සිත පත්කරගන්න පූජාවන්. ගුහ්‍යනාවයකට සි සිත පත්වෙන්නේ.

ඊට අමතරව, මළමිනියක් ඉදිමිලා නිල්වෙලා කුණුවෙලා ඕපස් ආදිය ගල ගාල යන ආකාරය දැකලා, ඒ මූල බාහු භතර බාහිර මූල බාහු නතරටම එක්වන ආකාරය දැකීමෙනුත් ඒ ගුහ්‍යනාවයට සිත පත්කර ගන්න පූජාවන්. ඊළගට තවත් එක් ආකාරයක් අපි ප්‍රකාශ කළා. මේ මොහොත්ම තමන් මැරදෙණුයාත් තමන්ගේ ගැරිරයයි මළමිනියයි අතරේ වෙනසක් නැති බව දැකලා ඒ මළමිනිය මෙය මෙශේය කියලා නිතන්තේ නැ, කිසිවක් උපාදානය කරන්නේ නැ, ආසා කරන්නේ නැ ඒ ඕක්කොම තමන්ගේ නිත තුළයි නියෙන්නේ, එක නිසා මේ දැන් මගේ පණ නියෙන මළමිනියන්, මේ ඕක්කොම සිතන්නේ සිනින් කියලා සිත අයින් කළුන් එහෙම කයින් සිත වෙන් කරන්නට පූජාවන් වෙනවා. කය වෙනම ධ්‍රේමයක් සිත වෙනම ධ්‍රේමයක් වශයෙන් නාම රැස පරිවිච්ඡල ඇඟුනායේ ගැහුරු අවස්ථාවක් අත්දැකින්නේ. එහෙම අන්දකින කොට ඒ මළමිනියේ කෝ විජ්‍යනය, කෝ වේදනාව, කෝ සංයුත්ව, කෝ සංස්කාර කියලා නොයලා බලන කොට මේ එකක්වන් නැහැ කියන දැනීම අවබෝධය ඇතිවෙන කොට ගැහුරු සමාධියකට සිත පත්වෙනවා. ඒ ගැහුරු සමාධිය අනිත්‍යයයි - අනාත්මය වශයෙන් ද්‍රේශනය වෙලා නිවනට යන්නට පූජාවන්. එසේ නොහැකි වුවන් තමන්ට එනිදි මළමිනියක් වශයෙන් දිස්වෙන මේ ගැරිරය පිවිවුවාත්

කොහොමද?, මේකේ නියෙන බාහු හතරට වෙන්නේ මොනවද?, මේ බාහු හතර ගින්නකට පුව්වන්න පුව්වන් දෙයක්ද? කියන අවබෝධය ඇතිවෙන කොට පැහැදිලිවම තේරෙනවා මේ මූල බාහු හතර බාහිර මූල බාහු හතරටම පරිවර්තනය වෙලා ආපහු හාරදෙනවයි කියලා. මෙන්න මේ තත්වය දැකින කොට රැපයන් නිරුද්ධ වී යනවා. සම්පූර්ණයක්ම කළින් නාම ධර්මයන්ගේ නිරෝධයන් බොහෝ දුරට දැකළා නියෙන්නේ ඒ තත්වයන් එට පසුව ඇතිවෙන තත්වයන් නැත්තම නැතිවී ගියෙන් මොකක්ද ඉතිරි වෙන්නේ කියලා බලන කොට තවත් ගැහුරු තත්වයකට සිත පත්වේවි.

මෙන්න මේ විද්‍යාහර අවස්ථා තුන හතරක් යනකොට නිවනට සිත පත්වෙනවා. නැත්තම මේ මරණයක් නෑ කියන එක අත්දකින ආකාරය. ඇත්ත වශයෙන්ම මරණයක් සම්මුති වශයෙන් නියෙනවා. නමුත් සත්‍ය වශයෙන් නියෙන්නේ මොකක්ද? ඇතිවී ඇතිවී - නැතිවී නැතිවී යන වින්ත පරම්පරාවක්. මරණ මොහොතේදී මේ කයෙන් ඇත්වෙනවා. නමුත් ඒ වින්ත පරම්පරාව දිගින් දිගම යනවා. රහත්ව කෙහෙක් පිරිනිවන් පැමව පමණයි මරණයක් නියෙනවා කියලා කියනවා නම් කියන්නට නියෙන්නේ. අනෙක් කෙහෙකුට මරණයක් සත්‍ය වශයෙන් නෑ. මේ තත්වය දැකිනකොට විජ්‍යන කසිනයක් උපදාවා ගෙන ඒ තුළින් අර්ථාවවර දියාන උපදාවා ගන්නටත් පුව්වන්. නැත්තම ඒ අර්ථාවවර දියාන ඉක්මවා නිවනට සිත පත්කර ගන්නටත් පුව්වන් කියන එකයි අපි මේ දැක්වා මේ අයට කිවිවේ. එනකොට ඒ ගුණ්‍යතාවයට සිත පත්කර ගත්තාට පසුව එහි නිරවෙලා නියෙනවා නම් එහෙම තමාගේ පුජාවේ යම් යම් අඩුපාඩු ඇති. ඒ පුජාවේ අඩුපාඩු අනිවාර්යයන්ම සකස් කර ගත යුතුයි කියන කාරණාවයි දැක්වුවේ. ඒ අනුව පිළිපද්‍යමෙන් මේ අයටත් නිවතින් සැනසීමට වාසනාව ගක්තිය උඩාවේවා කියලා මේ කෙටි අනුගාසනාව දැන් නිමකරනවා.